

බද්දේගම ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

බද්දේගම ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උප වගන්තිය සහ 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට බද්දේගම ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,

- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ සිදු කරන ලද කර්මාන්ත 04 කට අදාළ ණයහිමි වටිනාකම රු. 240,000ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.	ණයහිමි උපලේඛන හා බිල්පත් වටිනාකම් අතර වෙනසක් පවතින බව.	ණයහිමි ශේෂය නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් පරිත්‍යාග ලෙස ලැබී තිබුණු රු.325,125ක් වටිනා ලැජ්ජොප් පරිගණකය වත්කමක් ලෙස ගිණුම්ගත කර නොතිබුණි.	ඉදිරියේදී නිවැරදිව ගිණුම්ගතකරන බව.	ස්ථාවර වත්කම් යටතේ හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂය අවසානයට ගෙවිය යුතු ණයහිමි ශේෂ 17 ක් සඳහා රු.201,864 ක ණයහිමි ප්‍රතිපාදන වෙන් කර නොතිබුණි.	ඉදිරියේදී නිවැරදිව ගිණුම්ගත කරන බව.	ණයහිමි ශේෂය නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඈ) ප්‍රාග්ධන වියදම් දැරීම සඳහා නිදහස් කර තිබුණු ස්ථාවර තැන්පත් වටිනාකම රු. මිලියන 25.48 ක් වර්ෂයේ ආදායම් ලැබීම් ලෙස ගිණුම් ගත කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ආදායම එම වටිනාකමින්ම අධි ගණනය වී තිබුණි.	වාර්ෂික අයවැය තුල වෙන් කිරීම් සිදු කර ඇති නිසා වර්ෂයේ ආදායමක් ලෙස සලකා ගිණුම්ගත කළ බව.	නිවැරදිව ගිණුම්ගත කිරීම් සිදු කළ යුතුය.
(ඉ) බද්දේගම නගර ශාලාව , බද්දේගම ආදාහනාගාරය හා වදුරඹ නගර ශාලාවේ ස්ථාපිත කර ඇති රු .මිලියන 4.14 ක් වටිනා සූර්ය පැනලවල වටිනාකම රු.මිලියන 2.07 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.	ඉදිරියේදී නිවැරදිව ගිණුම්ගත කරන බව.	නිවැරදි වටිනාකම ගිණුම්ගත කළ යුතුය.

- | | | | |
|-----|--|-------------------------------------|--|
| (ඊ) | ප්‍රධාන කාර්යාලයේ උඩුමහල ඉදිකිරීමේ වියදම රු.මිලියන 0.67 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි. | ඉදිරියේදී නිවැරදිව ගිණුම්ගත කරන බව. | නිවැරදි වටිනාකම ගිණුම්ගත කළ යුතුය. |
| (උ) | සභාව විසින් 2018 සහ 2019 වර්ෂවලට අදාළව සිදු කර ඇති රු.මිලියන 11.18 ක මුද්දර ගාස්තු අධි වෙන් කිරීම් මූල්‍ය ප්‍රකාශනවල ගැලපීම් කර නොතිබුණි. | ඉදිරියේදී නිවැරදිව ගිණුම්ගත කරන බව. | අධි වෙන්කිරීම් මූල්‍ය ප්‍රකාශන තුළ ගැලපීම සිදු කළ යුතුය. |
| (ඌ) | සමාලෝචිත වර්ෂයේදී සභාවට අයත් පෙර පාසල් 03 ක ඉදිකිරීම් වෙනුවෙන් දරා තිබුණු රු.716,059 ක ප්‍රාග්ධන වියදම, ඉඩම් හා ගොඩනැගිලි යටතේ ගිණුම්ගත කර නොතිබුණි. | ඉදිරියේදී නිවැරදිව ගිණුම්ගතකරන බව. | අදාළ වියදම් ඉඩම් ගොඩනැගිලි යටතේ ප්‍රාග්ධනික කළ යුතුය. |

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 137(2)	අළුත්වැඩියා කාර්යයන් නිවැරදිව ඉටුකළ බවට යාන්ත්‍රික ඉංජිනේරුගේ නිර්දේශයකින් තොරව, සභාව සතු වාහනයක අළුත්වැඩියාව වෙනුවෙන් රු.100,000ක අත්තිකාරම් ගෙවා තිබුණි.	ඉදිරියේදී මුදල් රෙගුලාසි අනුව කටයුතු කරන බව.	මෙවැනි අළුත්වැඩියාවන් සම්බන්ධයෙන් ගෙවීම් කිරීමට ප්‍රථම යාන්ත්‍රික ඉංජිනේරුගේ නිර්දේශය ලබා ගත යුතු අතර එසේ නොකළ නිලධාරීන් වගකීමට යටත් කළ යුතුය.
(ආ) 2001 අගෝස්තු 22 දිනැති අංක 18/2001 දරණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය	චක්‍රලේඛයේ නියමයන්ට අනුකූල නොවන පරිදි සභාවේ නිලධාරීන් 07 දෙනෙකු වසර 05 ත් 11 ත් අතර කාලයක් එකම සේවා ස්ථානයේ සේවයේ යොදවා තිබුණි.	එකඟ වන බව.	ස්ථාන මාරු ප්‍රතිපත්තිය අනුව සහ චක්‍රලේඛයේ නියමයන්ට අනුව අදාළ නිලධාරීන් උචිත පරිදි ස්ථාන මාරු කිරීමට කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.මිලියන 34.26 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. මිලියන 37.24 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

2024					2023				
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	
වරිපනම් හා බදු }	රු. 7,526,443	රු. 9,278,951	රු. 8,998,001	රු. 11,100,348	රු. 7,526,443	රු. 7,778,380	රු. 6,009,653	රු. 10,819,398	
කුලී	19,715,780	11,876,164	11,840,507	152,193	19,715,780	4,772,115	4,875,790	116,536	
බලපත්‍ර ගාස්තු }	1,733,200	521,962	560,362	131,500	1,733,200	1,093,826	923,926	169,900	
වෙනත් ආදායම් }	17,665,456	23,093,269	23,933,467	1,270,910	17,656,673	16,233,477	16,147,720	2,111,108	
	=====	=====	=====	=====	=====	=====	=====	=====	
	46,640,879	44,770,346	45,332,337	12,654,951	46,632,096	29,877,798	27,957,089	13,216,942	
	=====	=====	=====	=====	=====	=====	=====	=====	

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

(අ) වරිපනම් හා බදු

- | | | |
|---|----------------------|---|
| <p>(i) සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට රු.මිලියන 10.82 ක් වූ හිඟ වරිපනම් හා බදු ශේෂය, වර්ෂය අවසන් වන විට රු.මිලියන 11.1 ක් දක්වා වර්ධනය වී තිබුණි. වර්ෂය තුළ ඒකක 2085 කට අදාළව වරිපනම් බදු රු. මිලියන 5.6 ක් බිල්කර තිබුණද, ඉන් ඒකක 1022කින් රු. මිලියන 2.84ක් පමණක් අය කර තිබුණි.</p> | <p>පිළිගන්නා බව.</p> | <p>හිඟ ආදායම් කඩිනමින් එකතු කරගත යුතුය.</p> |
|---|----------------------|---|

(ii) දෛනිකව නොදිරන කසළ ටොන් 01-1.5 ත් අතර ප්‍රමාණයක් සභාව විසින් එක්රැස් කර තිබුණද, කසළ බදු අය කිරීමට අදාළව අතුරු ව්‍යවස්ථා පනවාගෙන කසළ බදු අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි.	පිළිගන්නා බව.	අතුරු ව්‍යවස්ථා පනවාගෙන වාණිජ ව්‍යාපාර ආයතනවලින් එක්රැස් කරගනු ලබන දිරන හා නොදිරන කසළ සඳහා කසළ බදු අය කිරීමට කටයුතු කළ යුතුය.
--	---------------	---

(ආ) වෙනත් ආදායම්

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබූ උසාවි දඩ රු. මිලියන 4.84 ක් හා මුද්දර ගාස්තු රු. මිලියන 82.35 ක් විය.	පිළිගන්නා බව.	විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ගිහ ආදායම් අය කිරීමට කටයුතු කළ යුතුය.
--	---------------	--

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටුකළ යුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳ නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

සෞභාෂ්‍ය අපද්‍රව්‍ය කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව විසින් රැස් කරන නොදිරන කසළ, ප්‍රතිවක්‍රීකරණයට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකර කසළ අංගනය තුළ ගොඩ ගසා තිබුණි. එමෙන්ම කොම්පෝස්ට් නිෂ්පාදනය හා කසළ බැහැර කිරීමට අදාළව මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබා ගතයුතු පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන නොතිබුණි.	පිළිගන්නා බව.	කසළ කළමනාකරණය සඳහා විධිමත් වැඩ පිළිවෙලක් සකස් කළ යුතු අතර, මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පනතේ 10(6) වගන්තිය ප්‍රකාරව ගොඩනැගිලි බලපත්‍රයක් වසර 02 ක් දක්වා පමණක් දීර්ඝ කළහැකි වුවද, සභාව විසින් නිකුත් කර තිබුණු ගොඩනැගිලි සංවර්ධන බලපත්‍ර 130 කට අදාළව අධීක්ෂණය කර නොතිබුණු අතර අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් කටයුතු කර නොතිබුණි.	ගොඩනැගිලි අනුමැතියෙන් වසරක් ඉක්මවූ අයදුම්කරුවන් සඳහා අනුකූලතා සහතික ලබා ගන්නා ලෙස ලිඛිතව දැනුවත් කිරීමක් සිදු කර ඇති බව.	වගකිව යුතු නිලධාරීන් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.

3.3 නිෂ්කාර්ය හෝ ඌන උපයෝජිත දේපළ පිරිසිදු හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2021 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා රු.මිලියන 27.18 ක වියදමක් දරා අංගසම්පූර්ණ ලෙස ඉදිකර ඇති කුඹුක් සෙවන නාගරික උද්‍යානය ආදායම් ඉපයීමේ කාර්යයන් සඳහා යොදා නොගෙන නිශ්කාර්යව පැවතුණි.	පිළිගන්නා බව.	වත්කම් ඵලදායීව උපයෝජනය සඳහා කටයුතු කළ යුතු අතර එසේ නොකිරීම සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.
(ආ) පෞද්ගලික සමාගමක් විසින් 2003 වර්ෂයේදී පොදු කටයුතු සඳහා ලබා දී තිබුණු පිහිණුම් තටාකයක් සහිත පර්චස් 39 ක ඉඩම් කොටස සමාලෝචිත වර්ෂය අවසන් වන විට වල් බිහි වී තිබුණු අතර, එය සභාවේ ආදායම් උපයා ගැනීමේ කාර්යයට යොදා නොගෙන නිශ්කාර්යව පැවතුණි.	පිළිගන්නා බව.	මෙම වත්කම් පිළිසකර කර මහ ජනයාට භාවිතා කළ හැකි පරිදි හා සභාවට ආදායමක් උපයා ගැනීම සඳහා යොදා ගැනීමට කටයුතු කළ යුතු අතර නැතහොත් අදාළ ඉඩම සුදුසු වෙනත් කාර්යයකට යෙදවිය යුතුය.

3.4 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව සතු පිරිවැය රු.640,000 ක් වූ වීථි පහන් ට්‍රැක්ටරයක් වසර 9 ක කාලයක සිට සහ පිරිවැය සඳහන් නොවූ ට්‍රැක්ටර් ට්‍රේලර් 03 ක් වසර 03 කට වැඩි කාලයක සිට ද, අළුත්වැඩියා	පිළිගන්නා බව.	කඩිනමින් අළුත්වැඩියා කර භාවිතයට ගැනීමට හෝ වක්‍රලේඛ උපදෙස් පරිදි

කිරීමට හෝ අපහරණය කිරීමට කටයුතු කර නොතිබුණි. තවද පිරිවැය රු.මිලියන 24.93 ක් වූ මෝටර් ශ්‍රේඩර් රථයේ ඉන්ධන ලීටර් 131 ක් ද සහිතව 2024 ජුනි 20 දිනෙන් පසුව ධාවනයෙන් තොරව නිශ්කාර්යව පැවතුණි.

අපහරණය කිරීමට කටයුතු කළ යුතුය.

3.5 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

විගණන නිරීක්ෂණය

සභාව විසින් ඉටු කළ කර්මාන්ත 02 ක් සඳහා ගල් සණ මීටර් 91.7 ක් ප්‍රවාහනය කළ දුර නිශ්චිතව තහවුරු කර ගැනීමකින් තොරව 20 km දුර සිට ප්‍රවාහනය කිරීම පදනම් කර ගනිමින් ප්‍රවාහනය කිරීම සඳහා රු.113,754 ක් වැඩිපුර ගෙවා තිබුණි.

සභාවේ අදහස් දැක්වීම

ගල් සපයා ගැනීමේ ගැටළුවක් පැවති බැවින් අදාළ සැපයුම්කරුගෙන් මිලදී ගත් බව.

නිර්දේශය

වැඩිපුර ගෙවීම් කළ මුදල ඒ සඳහා වගකිව යුතු නිලධාරීන්ගෙන් අය කර ගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය

සමාලෝචිත වර්ෂයේ වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මෙහි ඇතුළත් රු.මිලියන 20.6 ක ඇස්තමේන්තු කර තිබූ ව්‍යාපෘති 09 ක් වර්ෂය තුළ ඉටු කර නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

පිළිගන්නා බව.

නිර්දේශය

සභාවේ සම්පත් හා අරමුදල් සැපයීම සැලකිල්ලට ගෙන ක්‍රියාකාරී සැලැස්ම විද්‍යාත්මකව සකස් කර ක්‍රියාත්මක තත්ත්වයට පත් කළ යුතුය.